



විදේශ විනිමය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2017 අංක 07 දරන විධානයන්

ජ්‍යෙෂ්ඨ විදේශීය ජාතිකයන්ගේ - විශේෂ ගිණුම් පිළිබඳව බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලබන විධානයන්:

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 6 වගන්තිය සමඟ කියැවෙන 9(1) වගන්ති ප්‍රකාරව, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන "ශ්‍රී ලංකාව - මගේ සිහින නිවහන" වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික වීසා ලබා ගැනීමට බලාපොරොත්තු වන ජ්‍යෙෂ්ඨ විදේශීය ජාතිකයන් වෙනුවෙන්, පහත ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සඳහා පහත දැක්වෙන කොන්දේසි වලට යටත්ව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් අවසර ලබා දෙනු ලැබේ.

2. ඉහත යෝජනා ක්‍රමය යටතේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන වයස අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ විදේශීය ජාතිකයින් විසින් අවම වශයෙන් ඇ.එ.ජ. ඩොලර් 15,000 ක් හෝ වෙනත් නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ඒ හා සමාන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ යුතු අතර එම මුදල් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුළදී විදේශ මුදල් ගිණුමක ස්ථාවර තැන්පතු ලෙස තැන්පත් කළයුතුය. මීට අමතරව, මාසික ප්‍රේෂණයක් ලෙස ඇ.එ.ජ. ඩොලර් 1,500 ක් හෝ ඊට සමාන මුදලක් ප්‍රධාන අයදුම්කරු සඳහාද ඇ.එ.ජ. ඩොලර් 750 ක් හෝ ඒ හා සමාන මුදලක් ඔහු කැටුව පැමිණෙන එක් එක් යැපෙන්නාට හෝ කලත්‍රයාට අදාළවද ඔවුන්ගේ නඩත්තු සඳහා ශ්‍රී ලංකා රුපියල් ගිණුමක තැන්පත් කළයුතුය.

3. ගිණුම් වර්ග

ඉහත අරමුණු සඳහා දේශීය බැංකු ඒකකය තුළ, ජ්‍යෙෂ්ඨ විදේශීයයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම (SFNFDA) සහ ජ්‍යෙෂ්ඨ විදේශීයයන්ගේ රුපියල් ගිණුම (SFNRA) විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සඳහා බලයලත් වෙළෙඳුන්ට අවසර ලබා දෙනු ලැබේ.

3.1 ජ්‍යෙෂ්ඨ විදේශීයයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම (SFNFDA)

3.1.1 අවසරලත් බැර කිරීම්

(අ) බැංකු පද්ධතිය හරහා රට තුළට ගෙන එනු ලබන ඇ.එ.ජ. ඩොලර් 15,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ඊට සමාන ප්‍රමාණයක් අවම

මූලික ආරම්භක ශේෂ මුදල ලෙස තැන්පත් කිරීමේ අරමුණින් මෙම ගිණුම් විවෘත කළ යුතුය.

3.1.2 අවසරලත් හර කිරීම්

(අ) ගිණුම්හිමියා විසින් ශ්‍රී ලංකාව තුළ පදිංචිය අවසාන කිරීමට තීරණය කරනු ලබන අවස්ථාවකදී පමණක් පිටත්වයාම සහතික කිරීම සඳහා ලේඛනගත සාක්ෂි ලබා ගැනීමෙන් පසුව, ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුමේ පවතින මුදල් ආපසු ගැනීමට අවසර ලබා දිය යුතුය. මුදල් පහත පරිදි නිදහස් කළ යුතුය.

- i. ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට මුදල් ප්‍රේෂණය කිරීම.
- ii. ගිණුම් හිමියාගේ ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ රුපියල් ගිණුම වෙත අරමුදල් මාරු කිරීම.
- iii. ඇ.එ.ජ. ඩොලර් 10,000ක් දක්වා විදේශ මුදල් නෝට්ටු වලින් සිදුකරන ආපසු ගැනීම්.

(ආ) ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම මත ගෙවන පොළිය, ගිණුම් හිමියාගේ ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ රුපියල් ගිණුම වෙත මාරු කළ යුතුය.

3.2 ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ රුපියල් ගිණුම

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට හෝ බලයලත් වෙළෙඳුන්ට අදාළ පරිදි ප්‍රකාශ කොට ශ්‍රී ලංකාවට රැගෙනවිත් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්ථනය කළ ඇ.එ.ජ. ඩොලර් 1,500 ක් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ඊට සමාන ප්‍රමාණයක අවම ශේෂයක් සහිතව ජංගම හෝ ඉතුරුම් ආකාරයෙන් මෙම ගිණුම් විවෘත කළහැක.

3.2.1 අවසරලත් බැර කිරීම්

(අ) ගිණුමේ හිමියාගේ නඩත්තු සඳහා (මාසිකව එක්සත් ජනපද ඩොලර් 1,500 /-) සහ කාලානුශාගේ / අනෙකුත් යැපෙන්නන්ගේ නඩත්තු සඳහා (එක් එක් යැපෙන්නා සඳහා මසකට එක්සත් ජනපද ඩොලර් 750 /-) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට හෝ බලයලත් වෙළෙඳුන්දෙකු වෙත ප්‍රකාශ කොට ශ්‍රී ලංකාවට රැගෙන එන ලද විදේශ මුදල්.

(ආ) ගිණුම් හිමියාගේ ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුමෙහි ඇති මුදල් මත උපයන ලද පොළිය.

3.2.1 අවසරලත් හර කිරීම්

(අ) ආයෝජකයාගේ සහ ඔහුගේ යැපෙන්නන්ගේ දේශීය වියදම්.

(ආ) ගිණුම්හිමියා සහ / හෝ ශ්‍රී ලංකාවේ සිටින යැපෙන්නන්ගේ ජංගම ගනුදෙනු සම්බන්ධ ගෙවීම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට සිදු කරන ප්‍රේෂණ.

4 වාර්තා කිරීම් අවශ්‍යතාවන්

බලයලත් වෙළෙඳුන් විසින් ඇමුණුම | සහ ඇමුණුම || පරිදි මාසික වාර්තා එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට ප්‍රථම dfem@cbsl.lk යන විද්‍යුත් ලිපිනය හරහා මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය කෙරේ.

අධ්‍යක්ෂ - විදේශ විනිමය දෙපාර්තමේන්තුව
2017 නොවැම්බර් 20

ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම (SFNFDA) පිළිබඳ මාසික ප්‍රකාශනය

බැංකුවේ නම..... :

වාර්තා කරන මාසය සහ වර්ෂය..... :

ගිණුම් හිමියාගේ නම	මුදල් වර්ගය	මූලික තැන්පතු	ප්‍රතිමුඛ ප්‍රේෂණ/පිටත් වන අවස්ථාවේ ආපසු ගැනීම්	SFNFDA වෙත මාරු කරන ලද පොළිය	අවසන් ශේෂය

බැංකුවේ ගිණුම් පොත්වලින් උපුටාගත්/උත්පාදනය වූ ඉහත තොරතුරු නිවැරදි බවට අපි සහතික වන්නෙමු.

බලයලත් නිලධාරියාගේ නම:

අනුකූලතා නිලධාරියාගේ නම :

අත්සන :

අත්සන :

දිනය :

දිනය :

ජ්‍යෙෂ්ඨ විදේශිකයන්ගේ රූපියල් ගිණුම (SFNFRA) පිළිබඳ මාසික ප්‍රකාශනය

බැංකුවේ නම..... :

වාර්තා කරන මාසය සහ වර්ෂය..... :

ගිණුම් හිමියාගේ නම	ආරම්භක ශේෂය	හර		බැර		අවසන් ශේෂය
		ආමුඛ ප්‍රේෂණ/තැන්පතු	SFNFDA වෙත ලද පොළිය	ජංගම ගනුදෙනු සඳහා ගෙවීම්	දේශීය ගෙවීම්	

බැංකුවේ ගිණුම් පොත්වලින් උපුටාගත්/උත්පාදනය වූ ඉහත තොරතුරු නිවැරදි බවට අපි සහතික වන්නෙමු.

බලයලත් නිලධාරියාගේ නම:

අනුකූලතා නිලධාරියාගේ නම :

අත්සන :

අත්සන :

දිනය :

දිනය :